

**පරීක්ෂක වාර්තාව**

AA3 විභාගය - ජූලි 2019

**(AA31) මූල්‍ය ගිණුම්කරණය හා වාර්තාකරණය**  
(Financial Accounting and Reporting)

අයදුම්කරුවන් අතින් පොදුවේ සිදුවී ඇති දුර්වලතා / වැරදි බොහොමයක් හඳුනාගෙන පහත දක්වා තිබේ. අසාද්ඵක වූ අයදුම්කරුවන් අනාගත විභාගවලදී සාද්ඵකත්වය ලබා ගැනීම සඳහා උත්තර ලිවීමේදී මෙවැනි වැරදි සිදුකිරීම වළක්වාගත යුතුය:

**A - කොටස**

**ප්‍රශ්න අංක 01**

**(a) කොටස**

සංකල්පමය ආකෘති රාමුව අනුව මූල්‍ය වාර්තා පිළියෙල කිරීමේදී අනුගමනය කරනු ලබන උපකල්පන පැහැදිලි කිරීම අයදුම්කරුවන්ගෙන් අපේක්ෂා කර තිබේ.

අයදුම්කරුවන් බොහොමයක් නිවැරදි ලෙස අඛණ්ඩ පැවැත්ම සංකල්පය සඳහන් කර එය පැහැදිලි කර තිබුණි. අයදුම්කරුවන්ගෙන් කීප දෙනෙකු ගිණුම්කරණ සංකල්ප සහ මූල්‍ය ප්‍රකාශනවල සංරචක ගැන සඳහන් කර තිබුණි.

**(b) කොටස**

වගකීමක් හඳුනාගැනීමේ නිර්ණායක සඳහන් කිරීම අවශ්‍ය කර තිබුණි.

අයදුම්කරුවන් බොහොමයක් වර්තමාන බැඳීමක් පියවා දැමීමට විශ්වසනීය ලෙස මැනිය හැකි ආර්ථික ප්‍රතිලාභ ලැබෙන සම්පත් පිටත ගැලීමේ හැකියාව ප්‍රතිඵල වියහැකි ක්‍රියාවක් ලෙස නිවැරදිව හඳුනාගෙන සඳහන් කර ඇත.

මෙම කොටසට අයදුම්කරුවන්ගෙන් බහුතරය උත්තර ලියා තිබුණේය.

**වැඩි දියුණු කරගත යුතු ක්ෂේත්‍ර:** සංකල්පමය ආකෘති රාමුව පිළිබඳ දැනුම.

**ප්‍රශ්න අංක 02**

සංකලිත වාර්තාකරණයේ සංරචක සඳහන් කිරීම අවශ්‍යකරන ලදී.

අයදුම්කරුවන්ගෙන් සැහෙන සංඛ්‍යාවක් සම්පූර්ණ ලකුණු උපයා තිබුණි. තවත් සමහර අයදුම්කරුවන් ප්‍රධාන සංරචක තුළ ඇති ප්‍රධාන ක්ෂේත්‍ර සඳහන් කර තිබුණේය.

**වැඩිදියුණු කරගත යුතු ක්ෂේත්‍ර:** සංකලිත වාර්තාකරණය පිළිබඳ දැනුම.

**ප්‍රශ්න අංක 03**

**(a) කොටසින්** අස්පාෂ්‍ය වත්කමක් හඳුනාගැනීමේ නිර්ණායක පරීක්ෂා කර තිබේ.

අයදුම්කරුවන්ගෙන් බහුතරය අස්පාෂ්‍ය වත්කමක් හඳුනා ගැනීමේ නිර්ණායක වශයෙන් එය හඳුනාගත හැකිවිය යුතු බව, සමාගම විසින් පාලනය කළ යුතු බව, වත්කමෙන් ලැබෙන අනාගත ප්‍රතිලාභ සමාගමට ලැබෙන බව, වත්කමේ පිරිවැය විශ්වසනීය ලෙස මැනිය හැකි විය යුතු බව සඳහන් කිරීමට අපොහොසත් වී ඇත. ඒ වෙනුවට ඔවුන් සඳහන් කර තිබුණේ අස්පාෂ්‍ය වත්කම් ස්පර්ශ කළ නොහැකි බව හා ඒවා පෙනෙන්නට නැති බවය.

(b) කොටසින් අවශ්‍ය කර තිබුණේ ප්‍රශ්නයේ දී තිබූ එක් එක් වියදම් අයිතම අස්පාප්‍ය වත්කම්ද නැද්ද යන්න හඳුනා දැක්වීමය. අයදුම්කරුවන්ගෙන් බහුතරය රු. මිලියනයක පර්යේෂණ වියදම් හා රු.300,000/- ක වෙළෙඳ ප්‍රචාරණ සහ ප්‍රවර්ධන වියදම් අස්පාප්‍ය වත්කමක් නොවන බවත්, රු.100,000/- ක පේටන්ට් බලපත්‍ර ලියාපදිංචි ගාස්තුව අස්පාප්‍ය වත්කමක් ලෙසත් සඳහන් කර තිබුණි.

වැඩි දියුණු කරගත යුතු ක්ෂේත්‍ර: ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත -38 පිළිබඳ දැනුම හා යෙදවීම.

**ප්‍රශ්න අංක 04**

ආයෝජන ක්‍රියාකාරකම්වලින් ජනනය වන මුදල් ප්‍රවාහයන් පිළියෙල කිරීම ප්‍රශ්නයෙන් අවශ්‍ය විය.

අයදුම්කරුවන්ගෙන් බොහොමයක් මෙම ප්‍රශ්නයට නිවැරදි උත්තර ලියා තිබුණේය. ඇතැම් අයදුම්කරුවන්ට විකුණන ලද මෝටර් වාහනයේ විකුණුම් ඉපැයුම නිවැරදි ලෙස ලබාගත නොහැකි විය.

වැඩි දියුණු කරගත යුතු ක්ෂේත්‍ර: මුදල් ප්‍රවාහයන් පිළියෙල කිරීම පිළිබඳ දැනුම.

**B - කොටස**

**ප්‍රශ්න අංක 05**

**(a) කොටස**

මෙම කොටසෙන් දළ ලාභ අනුපාතය, ණයගැති එකතුකිරීමේ කාලය, තොග නේවාසික කාලය සහ යෙදවූ ප්‍රාග්ධනයට ප්‍රතිලාභ ගණනය කිරීම අවශ්‍ය විය.

අයදුම්කරුවන්ගෙන් බහුතරය මෙම අනුපාත නිවැරදි ලෙස ගණනය කර තිබුණේය.

සමහර අයදුම්කරුවන් විසින් කර තිබූ පොදු වැරදි මෙසේය:

- (1) දළ ලාභ අනුපාතය ගණනය කිරීමේදී දළ ලාභය, පිරිවැටුම වෙනුවට විකුණුම් පිරිවැයෙන් බෙදීම.
- (2) ණයගැති එකතුකිරීමේ කාලය සෙවීමේදී අවසාන ණයගැති ශේෂය, ණයගැතියන්ගේ සාමාන්‍යය භාවිත නොකොට පිරිවැටුපෙන් බෙදීම.
- (3) තොග නේවාසික කාලය ගණනය කිරීමේදී සාමාන්‍ය තොග ශේෂය, විකුණුම් පිරිවැය වෙනුවට පිරිවැටුමෙන් බෙදීම.
- (4) යෙදවූ ප්‍රාග්ධනයට ප්‍රතිලාභය ගණනය කිරීමේදී පොලිය සහ බදු පෙර ලාභය, දිගුකාලීන ණය එකතු නොකොට ස්කන්ධයෙන් පමණක් බෙදා තිබුණි. ඒ අතර, තවත් සමහරු විසින් බදු පසු ලාභය, ස්කන්ධයෙන් සහ දිගුකාලීන ණයෙන් බෙදා තිබුණි.

**(b) කොටස**

දළ ලාභ අනුපාතය සහ ණයගැති එකතුකිරීමේ කාලය වැඩිදියුණු කිරීමට හේතුවිය හැකි කරුණු දෙකක් ලැයිස්තුගත කිරීම මෙම කොටසෙන් අවශ්‍යකරන ලදී.

අයදුම්කරුවන්ගෙන් බහුතරය මෙම කොටසට හොඳින් උත්තර ලියා තිබුණේය. කෙසේවෙතත් ණයගැති එකතුකිරීමේ කාලය වැඩිදියුණු කිරීමට ණයට විකිණීම් වැඩිකල යුතුයැයි සමහර අයදුම්කරුවන් දක්වා තිබුණි.

වැඩි දියුණු කරගත යුතු ක්ෂේත්‍ර: අනුපාත ගණනය කිරීම සහ ගණනය කළ අනුපාත පදනම්කොටගෙන කාර්යසාධනය විශ්ලේෂණය කිරීම.

**ප්‍රශ්න අංක 06**

වකු ක්‍රමය භාවිත කරමින් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීම මෙම ප්‍රශ්නයෙන් අවශ්‍ය විය.

උත්තර ලිවීමේ කාර්යසාධනය හොඳ වූ අතර, අයදුම්කරුවන්ගෙන් බොහෝ දෙනෙකු ලකුණු 8 ක් පමණ ලබාගෙන තිබුණි. සම්පූර්ණ ලකුණු ලැබූ අයදුම්කරුවන් කිපදෙනෙකු පමණක් විය.

සමහර අයදුම්කරුවන් පහත සඳහන් වැරදි සිදුකර තිබුණි:

- (1) ඔවුන් කාරක ප්‍රාග්ධන වෙනස්වීම්, මූල්‍යයනය සහ ආයෝජන ක්‍රියාවලි වෙත වෙනම හඳුනාගැනීමට අසමත් විය.
- (2) වෙළෙඳ ලැබිය යුතු දෑ අඩුවීම සහ වෙළෙඳ ලැබිය යුතු දෑ වැඩිවීම, මුදල් පිටතට ගලායාමක් ලෙස ඔවුන් සලකා තිබුණි.
- (3) බදුපෙර ලාභය ලබාගැනීම සඳහා රු.125,000/- ක ආදායම් බදු වියදම එකතු කිරීමට ඔවුහු අසමත් වූහ.
- (4) ඔවුන්ගෙන් සමහරෙකුට නිවැරදි ක්ෂය ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි විය.

**වැඩි දියුණු කරගත යුතු ක්ෂේත්‍ර:** මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීම සහ අදාළ ගැලපීම් සිදුකිරීම පිළිබඳ දැනුම.

**ප්‍රශ්න අංක 07**

**A කොටස**

**(a) කොටස** - තාවකාලික වෙනස්කම් හඳුනාගැනීම සහ **(b) කොටස** විලම්බිත බදු වත්කම / වගකීම ගණනය කිරීම මෙම කොටසින් පරීක්ෂා කර ඇත.

**(a) කොටස**

මෙම ප්‍රශ්නය සඳහා උත්තර ලිවීමේ කාර්යසාධනය සතුටුදායක නැත. මෙම කොටසට බොහෝ දෙනා උත්තර ලියා තිබුණේය. කිපදෙනෙකු පමණක් පාරිභෝගික වෙන්කිරීම මත තාවකාලික වෙනස්කම් ගණනය කර තිබුණි.

**(b) කොටස**

අයදුම්කරුවන්ගෙන් බහුතරය විසින් තාවකාලික වෙනස බදු ප්‍රතිශතය වන 28% න් වැඩිකිරීමෙන් විලම්බිත බදු වගකීම ගණනය කර තිබුණේය.

**B කොටස**

බර නැඹු සාමාන්‍යය පිරිවැය ක්‍රමය භාවිතයෙන් තොග වටිනාකම ගණනය කිරීම මෙම ප්‍රශ්නයෙන් පරීක්ෂා කර තිබුණි. මෙම කොටස සඳහා උත්තර ලිවීමේ කාර්යසාධනය සතුටුදායක විය. අයදුම්කරුවන් බොහොමයක් මුළු ලකුණු 5 ම මෙම කොටස සඳහා ලබාගෙන තිබුණි.

**වැඩි දියුණු කරගත යුතු ක්ෂේත්‍ර:** ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 12 පිළිබඳ දැනුම.

**C - කොටස**

**ප්‍රශ්න අංක 08**

මෙම ප්‍රශ්නය, ලාභාලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, ස්කන්ධයේ වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය සහ දේපළ, පිරිසිදු සහ උපකරණවල වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය පිළියෙල කිරීම පිළිබඳ දැනුම පරීක්ෂා කර ඇත.

අයදුම්කරුවන් විසින් පොදුවේ සිදුකර ඇති වැරදි කීපයක් පහත සඳහන් පරිදි වේ:

**විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය:**

- (1) අයදුම්කරුවන් බොහොමයක් රු.700,000/- ක තොග අලාභය විකුණුම් පිරිවැයට ගැලපීමට අසමත් විය. ඒ වෙනුවට ඔවුන් එය වියදමක් ලෙස ලාභාලාභ ගිණුමේ සටහන් කර තිබුණි.
- (2) කීපදෙනෙකු හැර අයදුම්කරුවන් බොහොමයක් දළ ලාභ ප්‍රමාණය ලබාගෙන තිබුණේය.
- (3) විකුණන ලද මෝටර් වාහනය විකිණීමේ ලාභය සමහර අයදුම්කරුවන්ට ලබාගැනීමට හැකි වී නැත. ඔවුන් විකිණීමේදී මුදලින් ලැබී ඇති ගණන පමණක් සලකා බලා තිබූ අතර, ඉවත්කළ වත්කමේ සමුච්චිත ක්ෂය සලකා බලා තිබුණේ නැත.
- (4) ඇතැම් අයදුම්කරුවන්ට සලකා බැලීමට ලක්ව තිබූ කාලවිච්ඡේදයට අදාළ නිවැරදි ගෙවල් කුලී වියදම ලබාගැනීමට හැකිවී නැත.
- (5) මෝටර් වාහනවලට අයකළ නිවැරදි ක්ෂය ප්‍රමාණය ලබාගැනීමට අසමත් වූ අයදුම්කරුවන් ද සිටියහ.
- (6) ඉදිකිරීම් කාලය තුළ දරණ ලද රු.500,000/- ක ණය පොලිය මූල්‍ය වියදම්වලින් ඉවත් කිරීමට අයදුම්කරුවන් කීපදෙනෙකු අසමත් විය.
- (7) තවත් සමහර අයදුම්කරුවන් වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ රු.3,000,000/- ක ප්‍රත්‍යාගණනයේදී මිල ඉහළ යාම විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ පෙන්වීමට අසමත් විය.

**මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය:**

- (1) රු.500,000/- ක පොලිය ප්‍රාග්ධනිත කිරීමට සමහර අයදුම්කරුවන් අසමත් විය.
- (2) ඇතැම් අයදුම්කරුවන් රු.700,000/- ක තොග අලාභය අවසාන තොග ශේෂයෙන් ඉවත් කිරීමට අසමත් විය.
- (3) ගෙවල් කුලී කලින් ගෙවීම නිවැරදි ලෙස ගලපා තිබුණේ අයදුම්කරුවන්ගෙන් කීප දෙනෙකු පමණි.
- (4) සමහරු ණය මුදලේ වර්තන කොටස සහ වර්තන නොවන කොටස පටලවාගෙන තිබුණි.
- (5) ගෙවිය යුතු වෙළෙඳ ගිණුමට බැරකර තිබූ ගෙවිය යුතු පොලිය සමහරු නොසලකා හැර තිබූ අතර, ගෙවිය යුතු පොලි වශයෙන් වෙනම පෙන්වා තිබුණේ නැත.
- (6) ආදායම් බදු වියදම සහ දැනටමත් ගෙවා ඇති ආදායම් බදු නිවැරදි ලෙස සලකා නොබැලීම හේතුවෙන් ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය ලබාගැනීමට සමහර අයදුම්කරුවන් අසමත් විය.

**ස්කන්ධයේ වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශනය:**

- (1) සමහර අයදුම්කරුවන් ගෙවන ලද අතුරු ලාභාංශ, රඳවාගත් ඉපැයීම් වලින් අඩු කරනවා වෙනුවට ප්‍රාග්ධනයෙන් අඩුකර පෙන්වා තිබුණි.
- (2) අයදුම්කරුවන් කීප දෙනෙකු යෝජිත ලාභාංශ රඳවාගත් ඉපැයීම්වලින් ඉවත්කර තිබුණි. කෙසේවෙතත් මෙය අවසාන ගිණුම්වලදී ගැලපීම අවශ්‍ය නොවන අතර සටහනක් මගින් පෙන්වීම ප්‍රමාණවත්ය.
- (3) සමහරු බදු පසු ලාභය වෙනුවට බදුපෙර ශුද්ධ ලාභය රඳවාගත් ඉපැයීම්වලට ගෙන තිබුණි.
- (4) තවත් සමහර අයදුම්කරුවන් වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම රඳවාගත් ඉපැයීම්වලට එකතු කරන සේ සලකා ඇත.

**වැඩි දියුණු කරගත යුතු ක්ෂේත්‍ර:**

- (1) ගිණුම්කරණ ප්‍රමිත පිලිබඳ දැනුම.
- (2) ගිණුම්කරණ සටහන්වලට අදාළ ගැලපීම්.

**ප්‍රශ්න අංක 09**

**A කොටස**

මෙම ප්‍රශ්නයේ (a) කොටසින් ඒකාබද්ධ කිරීමේදී පැන නගින කීර්තිනාමය ගණනය කිරීමේ හැකියාවද, (b) කොටසින් අන්තර් සමාගම් ගනුදෙනු (පොලිය සහ ගෙවල් කුලී), උපලබ්ධි නොවූ ලාභ, ක්ෂය ආදිය ගැලපීම් ඇතුළත් ඒකාබද්ධ විස්තීර්ණ ආදායම් ප්‍රකාශන පිළියෙල කිරීමේ හැකියාවද පරීක්ෂා කර ඇත.

සියලුම අයදුම්කරුවන් වාගේ මෙම ප්‍රශ්නයට උත්තර ලියා තිබුණේය. පොදුවේ ගත්කල මෙම ප්‍රශ්නයට උත්තර ලිවීමේ සමස්ත කාර්යසාධනය ඉතා සතුටුදායකය.

එහෙත් අයදුම්කරුවන් කිපදෙනෙකු විසින් පහත දැක්වෙන වැරදි පොදුවේ සිදුකර තිබුණි / නිරීක්ෂණ මෙසේය:

- (1) කීර්තිනාමය ගණනය කිරීමේදී සමහර අයදුම්කරුවන් ආයෝජන ලෙස, ප්‍රශ්නයේ දී තිබූ රු.290,000/- වෙනුවට රු. මිලියන 340 ක් වූ ශුද්ධ වත්කම්වල සාධාරණ අගය සලකා බලා තිබුණේය.
- (2) කොටස 250,000, කොටසක් රු.365/- බැගින් වූ මිලෙන් ගුණකර පාලනය නොවන හිමිකම් ප්‍රමාණය ලබා ගැනීමට අසමත් වීම.
- (3) රු.5,500/- ක ප්‍රමාණයක විකුණුම් සහ විකුණුම් පිරිවැය වූ **සීමාසහිත සිග්මා පොදු සමාගමෙන්, සීමාසහිත බීටා පොදු සමාගමට** සිදුවූ අන්තර් සමාගම් විකුණුම් ගැලපීමට අපොහොසත් වීම
- (4) අන්තර්සමාගම් විකුණුම්වලට අදාළව රු.500/- ක් වූ 10% ක දළ ලාභය ගැන සලකා බැලීමෙන් තොරව රු.5,000/- ම ගැලපීම.
- (5) **සීමාසහිත සිග්මා පොදු සමාගමෙන්** මිලදී ගත් නොවිකුණන ලද නොග මත උපලබ්ධි නොවූ රු.100,000/- ක ලාභය නොසලකා හැර තිබීම.
- (6) අන්තර් සමාගම්ක යන්ත්‍ර මිලදී ගැනුම් / විකිණීම් මත උපලබ්ධි නොවූ රු. මිලියනයක ලාභය ගැලපීමට අපොහොසත් වීම.
- (7) **සීමාසහිත බීටා පොදු සමාගම** විසින් **සීමාසහිත සිග්මා පොදු සමාගම** වෙත විකුණන ලද යන්ත්‍ර මත වැඩිපුර අයකර තිබූ රු.100,000/- ක ක්ෂය ගැලපීමට අපොහොසත් වීම.
- (8) පොලී ආදායමෙන් සහ මූල්‍ය වියදම්වලින් රු.500,000/- ක් වූ අන්තර් සමාගම් පොලී ඉවත් කිරීමට අපොහොසත් වීම.
- (9) **සීමාසහිත සිග්මා පොදු සමාගම** විසින් ගෙවන ලද වාර්ෂික ගෙවල් කුලිය වන රු.50,000/- මාසික ගෙවල් කුලිය ලෙස සලකා අයදුම්කරුවන්ගෙන් බොහොමයක් වැරදි ලෙසට රු.600,000/- ක අන්තර් සමාගම් වාර්ෂික ගෙවල් කුලී ඉවත්කර තිබුණි.
- (10) අයදුම්කරුවන්ගෙන් බහුතරය විසින් වැඩියෙන්ම සිදුකර තිබූ වරද වූයේ රු. දහස් ගණන්, රු. මිලියන් ගණන් සමඟ පටලවා ගැනීමය.

**B කොටස**

- (1) බහුතරයක් අයදුම්කරුවන් අනුපාත විශ්ලේෂණයේ සීමාකරණයන් 3 ක් දක්වනවා වෙනුවට, කාලය ගතවීම, ගණනය කිරීමට අපහසුව, තේරුම් ගැනීමට අපහසුව ආදී අනුපාත විශ්ලේෂණයේ අපහසුකම් සඳහන් කර තිබුණි.
- (2) දී ඇති අනුපාතවල විචලනයන් ඇතිවිය හැකි හේතු ප්‍රශ්නයෙන් අවශ්‍යකර තිබුණ නමුත් හේතු දක්වනවා වෙනුවට සමහර අයදුම්කරුවන් වර්ෂ දෙකේ අනුපාත සංසන්දනය කර තිබූ අතර, තෝලන අනුපාතය වැඩිවී ඇත, යෙදවූ ප්‍රාග්ධනයට ප්‍රතිලාභ පහත වැටී ඇත, වත්කම් පිරිවැටුම වැඩිවී ඇත යනුවෙන් සඳහන් කර තිබුණේය.

**වැඩි දියුණු කරගත යුතු ක්ෂේත්‍ර:** කීර්තිනාමය ගණනය කිරීම, උපලබ්ධි නොවූ ලාභ, අන්තර් සමාගමික ගනුදෙනු, ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ ගැලපුම් පිළිබඳ අවබෝධය ලබා ගැනීම.

- - -

**විභාග අයදුම්කරුවන්ගේ සාධන මට්ටම දියුණු කර ගැනීමට සැලකිල්ල යොමු කළ යුතු පොදු කරුණු:**

- 1. නව විෂය නිර්දේශය පූර්ණ වශයෙන් හොඳින් අධ්‍යයනය කර තිබීම හා නව විෂය කරුණු පිළිබඳ වැඩි අවධානය යොමු කිරීම.
- 2. ප්‍රශ්නය කිහිප වතාවක් මනා අවධානයකින් කියවිය යුතු අතර, අවශ්‍ය තැන්වලදී පෙරවැඩ පැහැදිලිව පෙන්විය යුතුය.
- 3. ප්‍රශ්න වලට උත්තර සැපයීමේදී උපකල්පනයන් කර ඇත්නම් ඒවා පැහැදිලිව පෙන්විය යුතුය.
- 4. අත් අකුරු කියවිය හැකි ආකාරයට ලිවීම වැදගත්ය. ප්‍රශ්න අංක නිවැරදිව නිසි පරිදි යෙදීමටද කටයුතු කළ යුතුය. උත්තර පත්‍ර බාරදීමට පෙර, ප්‍රශ්න අංක ආදිය නිසිපරිදි යොදා තිබේදැයි නැවත පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍යය.
- 5. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් නිවැරදිව පිළිපැදීම සඳහා අවධානයෙන් කියවා බැලිය යුතුය.
- 6. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා යෝජිත උත්තර පරිශීලනය කිරීමෙන් තම දැනුම ප්‍රගුණ කළ හැකිය. සමාන රටාවන්ගෙන් හා ව්‍යුහයන්ගෙන් යුත් ප්‍රශ්න නැවත නැවත විභාගයන්හිදී අපේක්ෂා කළ හැකි බැවින් මෙම ක්‍රමය අනුගමනය කිරීම වාසිදායකය.
- 7. ස්ව-අධ්‍යයන පාඩම්මාලා අධ්‍යයනය කිරීම හා එහි ඇති උත්තර පරිශීලනය කිරීම ඉතා වැදගත්ය. දැනුම තහවුරු කරගැනීමට මෙම විෂය සම්බන්ධව ඇති පොත්පත්, සඟරා හා ලිපි ආදිය පරිශීලනය කළ යුතුය.
- 8. විභාගයේදී කාලය මනාව කළමනාකරණය කර ගැනීම තීරණාත්මකය. එක් එක් ප්‍රශ්නයට වෙන්කර ඇති ලකුණු මගින් ඒ සඳහා වෙන්කළ යුතු කාලය පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුය. එම කාලරාමුවෙන් පිටපැනීම අවාසිදායකය.
- 9. පෙර සුදානම සහිතව විභාගය සමත්වීමේ තීරණාර්ථ පරම වේතනාවෙන් විභාගය සඳහා පෙනී සිටිය යුතුය.

- \* \* \* -